



# ඇංග්‍රීසු ගෙවුල

2013 ජූලි 25 වක දින

LakRuhunu  
.com

මාතර, ශ්‍රී ලංකා මහ කිරිවෙශක පරිවෙශාධිපති  
දෙවිනුවර, ඔතුළම ශ්‍රී ලංකා මාධ්‍ය ප්‍රතිචාර ප්‍රතිචාර ස්වාමීච්ච්‍රජයේ විසිනි.  
උණුපති පුරුෂකාද ඔතුළම ශ්‍රී ලංකා ප්‍රජාත්‍යාමානක විසිනි.



# ඇංග්‍රීසු ගෙවුල

මාසික ධර්ම දානය

2013  
April 25

**සතුරිත් රිටිත සි දුත් තෙලුවර තර ගත්මු.**

(ඩමම පදාය - හිකු වගේ )

**වික් වන්න සහය දැකින්න**

පටිසන්නාර ව්‍යුතත්ත්‍යයක - ආවාර කුසලා සියා  
තතො පාමෝජ්‍ය බහුලා - දුකුබැසසනතිං කරසසය

(පිළිසඳුර පැවත්වීමෙන් හා යහපත් හැකිරීමෙන් යුත්ත සතුට බහුම  
කොට ඇත්තා දුක් කෙළවර කරන්නේ ය)

(ඩමම පදාය - හිකු වගේ )

ගරු ස්වාමීන් වහන්ස, කාරුණික පින්වත්ති,

අද බක් පුර පසලොස්වක පොහොය දිනයයි. බුදුරජාතාන් වහන්සේ දෙවන වරට ලංකාවේ නාගදීපයට වැඩිමලිම, කැලණියට වැඩිමලන මෙන් මණිඇක්බිත රජතුමා බුදුන්වහන්සේට ආරාධනා කිරීම, මිණි පළග තැන්පත් කොට නාගදීප වෙශනය සකස් කිරීම ආදි සිදුවීම් කිපයක් සිදු වූයේ අද වැනි බක් පුර පසලොස්වක පොහොය දිනයක ය. ආගමික වශයෙන් විවැනි වට්නාකමක් ඇති මේ මාසය සාමාජික වශයෙන් ද නාග්‍යවන්ත මාසය නම්න් හඳුන්වනු ලැබේ. ගස්වල පැරණි කොළ ඉවත් වී අලුත් දැලී උ ගස් වැළ් ගෙවිවලින් බරවන මාසයයි. වෙනදාට අතපසුවූ යුතුකම් ද ඉටු වී සියල්ලෝම සතුවන් සිටිනා මාසය අප්‍රේල් මාසයයි. ඒ සතුට තවදුරටත් වැඩිකරගෙන සසර දුක් කෙළවර කර ගැනීමේ මාර්ගය කියාදීම මෙම සඳහම් පණිව්ධියෙහි අපේක්ෂාවයි.

අප ඉහතින් දැක්වූයේ ධම්ම පදනෑයේ හිකුව වර්ගයට අයත් ගාරා ධර්මයකි. වහි සඳහන්වන ආකාරයට සමාජය තුළ පිළිසඳුර පවත්වම්න් යහපත් හැසිරීම් ඇතිව, සතුවන්, පිවත් වන පුද්ගලයා දෙලොවම ජයගන්නා බව සඳහන් කරයි. ඉහත සඳහන් ව්‍යම ගාරාව දේශනා කොට ඇත්තේ ඉහත කී ලක්ෂණ වලින් පිවිතය ජයගත් හිකුණ් වහන්සේලා 900 ක් නිමිති කර ගෙන ය. ධම්ම පදනෑයේ කතාවට අනුව මෙම ගාරාවේ නිදාන කරාව දැන ගනිමු.

ඉන්දියාවේ අවන්ති නම් ජනපදයෙහි කුරරසර නුවර ඉසුරුම්සේන්ස්නා නම් පුද්ගලයෙක් වාසය කළ හ. ඔහු කේටියක් වට්නා ආභරණ්‍යක් කනා පළදුන හෙයින් කුටිකණ්‍යා සේන්නා නම්න් ද හඳුන්වනු ලැබේ ය. විකල ඒ නුවර පවත්ත නම් පර්වතයෙහි වැඩිසිටි මහාකච්ඡා හිමියන්ගේ බණ අසා පැහැදුන මොහු ඒ නිමියන් උග පැවිදි වී උපසම්පදාව බෛ ගෙන මනා පිළිවෙතින් යුක්තව පිවත් විය. සේන්නා නිමියන්ගේ මකොයන් මහසාගහනට දත් පුරා කොට සිය පුතාගෙන් බණ ඇසීමට කැමතිව සිය මාලිගයේ වික් ගැහැනු දරුවෙක් පමණක් තබා බොහෝ දෙනා සමඟ බණ අසයි. නවසියක් පමණ සොරු කණ්ඩායමක් විම උපාසිකාවගේ බනය සොරකම් කිරීමට අවස්ථාවක් සොයම්න් සිටී. උපාසිකාව සිය බනය ආරක්ෂා කරගෙන සිටින නිසා සොරුන්ගේ අදහස ඉටු නොවනි. උපාසිකාව බණ ඇසීමට ගිය බව

දැනගත් සොරට එඳා රාත්‍රී මාලිගයට ඇතුළු විය. ඒ අතර තුර උපාසිකාව හැඟිට මාලිගයට ඒවා යන බිය නිසා නොර දෙවුවා බණ ගාලාවට ගොස් උපාසිකාව ලැඟින්ම හිඳුගත්තේ ඇය හැඟිටිටොත් මරණ අදහසිනි. ඒ අතරේදී මාලිගය භාරදී ආ ගැහැනු දුරුවා බණ අසම්න් සිටි උපාසිකාව වෙත පැමිණ මාලිගයට සොරට පැමිණ ඇති බව කියයි. ඇය කියන්නේ මට බණ ඇසීමට ඉඩ දෙන්න කියායි. හැවතත් එම ගැහැනු දුරුවා කියන්නේ මසුරන්, රන්, රදි ආදි සියල්ලම සොරකම් කරගෙන යන බවයි. එවිට උපාසිකාව කියන්නේ සොරන් ඒ සියලුම ධනය ගෙන ගියත් කම් හැත. මම සියල්ලටම ඇගනා දහම් ධනය ලබමි. මේ උපාසිකාව මෙතෙහින් හැඟිටිටොත් ඇයට මරණ අදහසින් එතන සිටි සොර දෙවුවා උපාසිකාවගේ හැසිරීම දැක වෙනස් විය. අන් මෙවත් උතුම් අදහස් ඇති අයෙකුගේ ධනය පැහැර ගැනීම සුදුසු හැත. මෙස් සිතා එතැනින් මාලිගයට ගොස් තම හිතවත් සොරන්ට කියා පැහැරගත් ධනය ඒ ඒ තත්වලම තත්පත් කරවිය. පසුව සොර දෙවුවා සියලු සොරන් සමඟ බණ අසම්න් සිටි උපාසිකාවට කරගතු කියා සමාව ඉල්ලාගත්හ. පසුව සොර දෙවුවා සියල් සොරන් සමඟ බණ අසම්න් සිටි උපාසිකාවට කරගතු කියා සමාව ඉල්ලාගත්හ. පසුව මේ සොරට නවසිය දෙනා සේනා හිමියන් පැවති වී උපසම්පදාව බඩා ගත් හ. බුදුරජාණන් වහන්සේගේ මග පෙන්වීම මත භාවනා කොට සියල් දෙනාම රහත් එලයට පත් වූ සේක.

මේ කරී ප්‍රවාතියෙන් පෙන්නුම් කරන්නේ ධර්මය කෙරෙහි අවංකව කටයුතු කරන පුද්ගලයින් නිසා සමාජයේ පිටත් වන දාමරිකයින් යහපත් මාර්ගයට ගත හැකි බවයි. නමුත් බණ ඇසීම අවංකව නොකරන ඇයට විවෘතී තත්වයක් උදාකරණ නොහැක. පසුගිය දිනක වික්තරා කාන්තාවක් වෙළිගෙන්නයෙන් මෙස් ඇසුවාය. භාමුදුරුවන් ඉරුදා උදේ බණ ඇසුවා දී? මා ඇයට කිවේ ඉරුදා උදේ දහම්පාසල නිසා බණ නො ඇසු බවයි. එවිට ඇය කිවේ නොමිමර විස් බණ විකක් දේශනා කළ බවයි. බණට දේශනා කළේ මොනවාදයි ඇසු වට කියා සිටියේ මොනවා දේශනා කළාද කියා නොදුන්නා බවත් තමා මාලු කපම්න් බණ ඇසු බවත් ය. අද බොහෝ දෙනා බණ අසන හැටි මෙයින් දැකිගත හැක. පැයක පමණ කාලයක් දේශනා කරන ධර්ම දේශනාවකදී අඩුම

තරමින් 10 දෙනෙක් වත් නැගිට යාම දැක ගත හැක. හේතුව තම ජංගම දුරකථනය භාදු වීමයි. භමුත් ඉහත කි උපාසිකාව ධර්මය වෙත යොමුවේ බණ අසද්දී තමා සතු සියලු බනය අනිම්වනවාය යන පණිවචියට වත් නොහැගිට බණ ඇසීම තුළින් තමාටත් සමාජයටත් සිදුවූ සේවාව මිල කළ නොහැකිය.

දැන් අපි මේ ගාර්ඩ් සඳහන් වන සතුටින් ඒවත් වී දුක් කෙළවර කරගත හැකි කරණු තුන ගෙන විමසා බලමු. එහි මුළුම කාරණය පිළිසඳුර කරාවයි. කෙනෙකු තමා ඉදිරියට පැමිණි පසු ඔහු සමග සතුටු සාම්වියෙහි යෙදීම මෙහි අදහසයි. බුදුරජාණන් වහන්සේ ඉදිරියට වින ඕනෑම කෙනෙකු සමග සතුටු සාම්වි කරාවෙහි යෙදීමට අමතක කළේ නැත. ඒ සතුටු සාම්වි කරාව අවසන් වන වට ඔහුගේ සිනේ පැවති බොහෝ දුක් නිවී යනු ඇත. මෙය අපේ ඒවිතයට අනුළත් කරගත යුතු උතුම් ගුණයකි.

පටිසඡ්‍රාරවුතති නම් වූ මෙම පිළිසඳුර කොටස් දෙකකින් යුත්තය. ආමස පටිසඡ්‍රාර, ධමමපටිසඡ්‍රාර වශයෙනි. ආමස පටිසඡ්‍රාර යනුවෙන් අදහස් කරන්නේ හිකුතුවක් නම් තමාට ලැබෙන විවර පිණ්ධිපාන, සේනාසන ගිලුන්පස යන ආමස දේ අනෙක් හිකුතුන් වහන්සේලාටත් බෙදා දී සතුටින් ඒවා පරිනෝජනය කිරීමයි. විහිදී වෙනත් හිකුතු නමකට පූජා කරන දේ භාදු දෙයක් විය යුතු යි. මේ තුළින් සංස සමාජය තුළ සහනදායි වාතාවරණයක් ඇතිවේ. සාංසික දේපල කුමය තුළ ඇත්තේ ද මේ බලාපොරොත්තුවයි. ගිනියෙක් නම් තමාට ලැබෙන අයුම්, ආභාර, ගෙවල්, බොහෝත් ආදී ආමස දේ තමනුත් පරිනෝජනය කරමින්, දෙමාපියන්, අමුදරුවන්, මිතුරන් මහණ බමුණාන් ආදී කොටස්වලට පරිත්‍යාග කළ යුතුයි. විහිදීද අනෙකාට දෙන දෙය භාදු දෙයක්ම විය යුතුයි. පරිත්‍යාගය ගෙන සඳහන් කරන තැන තිදෙනෙක් ගෙන කියයි. දාන දාස, දාන සහාය, දානපති යනුවෙනි. තමා කන බොහ දේට වඩා වටිනා කමින් අඩු දෙයක් යමෙකුට දේ නම් ඔහු දාන දාසයෙකි. තමා කන බොහ කුමයට අනෙකාටත් දෙන්නේ නම් ඔහු දාන සහාය නම් වේ. තමා කන බොහ කුමයට වඩා ඉහළින් අනෙකාට යමක් දේනීම් විය දානපති නම් වේ. මෙහි එන මුළුම කාරණය නම් වූ

ආම්ස පටිසභාරයේදී ගිහි පැවිදි දෙපක්ෂයම මෙසේ සිතා ක්‍රියාත්මක විය යුතුයි.

පටිසභාර ව්‍යතරි යටතේ වන දෙවන කාරණය ධමම පටිසභාර නම් වේ. තමා දැන උගත් ධර්මය අන් අයගේ යහපත උදෙසා කරුණුවෙන් බෙදා දීම ධම්ම පටිසභාර නම් වේ. වැමිගම ශ්‍රී සුග්‍රී ගාන්ති සේවා සංස්දාය මගින් මාසිකව ඔබට තිළිණුකරන මෙම සද්ධර්ම ප්‍ර්‍රූථිය එවත් ධර්ම දානායකි. ධර්මය කියා දීමේදී මුලින්ම සැලකිල්ලට ගත යුතු දේ වන්නේ බුද්ධ්‍යවහන්සේ දේශනා කළ ධර්මය තම තමන්ට අනිමත පරදි වෙනස් නොකළ යුතු බවයි. හමුත් තුතන සමාජය තුළ එවත් දේ දකින්නට ලැබේම කණාටුවටට කරුණාකි. තුළට ධර්මයට අවුවා සැපයු බුද්ධජෛප හිමියන් අවුවා මියන විට තමාගේ අදහසක් ඉදිරිපත් කළා නම් විය මගේ මතයක (මේ මයි මති) යනුවෙන් සඳහන් කොට තිබේ. හමුත් තුතන අනෙකුම දේශකයින් තම තමන්ගේ මත බුද්ධ දේශනා ලෙස විශ්‍රාජිත කිරීම සුදුසු නැත.

වේද දාහමේ පදනම නිත්‍ය සුඩ ආත්ම යන්නයි. බුද්ධාහමේ පදනම අනිත්‍ය දුක්ඛ, අනාත්ම යන පදනමයි. අපේ තුළක්ෂණුමය පදනම හැම දේශනාවකටම මුලික විය යුතුයි. හමුත් පසුගිය දිනෙක ප්‍රසිද්ධ ජන මාධ්‍යවලින් අසන්නට ලැබුණු ප්‍රවතක් අසා අතිශයින්ම කණාටුවටට පත් උනෙම්. ඒ අය කියන්නේ “නෙගට්ව බණ කියන්න විපා. පොසිට්ව බණ දේශනා කියන්න” කියයි. විහිදී අවධාරණය කළේ තුළක්ෂණයෙන් බණ දේශනා කිරීම නෙගට්ව බණ ලෙසයි. ධර්මදානය වැනි උතුම් කටයුත්තකදී බුද්ධ දේශනාව තම තමාට අනිමත ලෙස වෙනස් නොකිරීමට වග බලා ගත යුතුයි. බුද්ධම උගන්වන තුළක්ෂණ ධර්මය පිටතයේ අසුහ පැන්ත ගැනම කරා කරන සර්ව අසුහවාදයක් ලෙස සමහරු සිතති. ඒ ඔවුන්ගේ නොදැන්නා කමයි.

බුදුරජාණන් වහන්සේ අද වැනි කාලයක වැඩි සිටියා නම් ඉහත කි අය මෝස පුරිස යනුවෙන් හිස් මිනිසුන් හැටියට හඳුන්වනු ඒකාත්තය. රජයේ පාසලේ 06 වන ග්‍රෑනියේ බුද්ධ ධර්මය පොනේ “වෙනස් නොවන්නේ කවු දී? ” යනුවෙන් පාඩමක් වියි. වහි ගාන්තිනී නම් කුඩා

දියණිය රෝස ගහේ ලස්සන මලක් පිපි තිබෙනු දැක ඉතාම සතුටට පත්වය. පසුදා උදේ එතනට යන වට එම රෝසමල පරවී තිබෙනු දැක අඩන්නට පටන් ගත්තාය. එවිට ආයගේ දෙමාපියන් තම දුව අස්වන්නේ ත්‍රිලක්ෂණ නමෙන් ධර්මය සිහිපත් කර දෙමිනි. එයින් අදහස් කරන්නේ අවුරුදු 11 තරමේ කුඩා දරුවෙකුට උවද ත්‍රිලක්ෂණමය පාඩම මතක් කර දීම කුදාසු බවයි. එම පාඩම හැටියට සිතට ගතහොත් තම ජ්‍යෙෂ්ඨයට විශ්ලේෂණ ඕනෑම අනියෝගයක් ජය ගැනීමට හකිවනු ඇත. ධර්ම දානය නම් වූ ධම්ම පටිසජපාරයෙහි ඇති ප්‍රායෝගික වටිනාකම වියයි. ඒ නිසා බුදු දහම උගන්වන අනිතය නම් වූ සුදු ධර්මය කළේ ධර්මයක් ලෙස සැලකා ක්‍රියා නොකිරීමට වගබලා ගත යුතුයි.

ධර්මය බෙදා දීමේදී කරගතාව, අනුකම්පාව පෙරදැරී කරගෙනම විය කළ යුතුයි. නමුත් තුනනයෙහි සමහර තැන්වල ඉහත කි ගුණවලට වඩා මුදලට මුළු තැන ලැබේ තිබෙන බව පෙනේ. ධර්මය දේශනා කරන දේශකයාතාන් වහන්සේගේ සාම්ප්‍රදායික අවශ්‍යතාවයන් සඳහා නිර්ලෝචි සැදුහැවතුන් මුදල් පරිත්‍යාග කරනු දැකිය හැක. එහි වරදක් නැත. නමුත් දේශකයින් වහන්සේට මුදල් නියම කොට ධර්මය දේශනා කිරීම ඉහත සඳහන් කළ ධර්ම පටිසජපාරයට නොගැලුපෙන ක්‍රියාවකි. එවතිනි කටයුතු වලදී සිද්ධුවන්නේ සමාජ සහනයක් නොව අසහනයකි. අප මෙහිදී කට්‍යා කරන ධර්මය යනු කුමක් දී? ධර්මය යනු යුත්තියයි. ඒ නිසා නිතරම යුත්තිය ගෙන කට්‍යා කළ යුතු යි. නැතිනම් නිහැකව සිටිය යුතුයි. යුත්තිය ඇති තැන සමාජ සාධාරණාය ඉටුවේ.

මෙම ගාවාවේ සඳහන් වන දෙවන කාරණාය “ආචාර කුසලෝකිය” යන්නයි. යහපත් හැකිරීමෙන් යුත්ත පුද්ගලයා මෙලෙවත් සතුටින් ජ්‍යවත් වී පරෙලුවද සතුට වෙයි. බුදුරජාතාන් වහන්සේ අවුරුදු 45 ක් තුළ දේශනා කළ ධර්මයෙහි සඳහන් වන්නේ කළ ධර්මවලුන් ඇත්ව සුදු ධර්ම අනුගමනය කළ යුතු බවයි. මෙහි කළේ ධර්ම යනු අයහපත් ආචාර ධර්මයෝයි. සුදු ධර්ම යනු යහපත් ආචාර ධර්මයෝයි. මුදලට මුළුතැන ලැබේ ඇති මේ යුගයෙහි බොහෝ දෙනාට කළ ධර්මය පෙනෙන්නේ සුදු ධර්ම ලෙසටයි. සිත කය වචනය යන තිද්‍යාරන් කරන නරක ක්‍රියා කළ ධර්මයෝයි. එවායින් බුදු දහම උගන්වන බොද්ධ

ආචාර විද්‍යාව තුළ සඳහන් හොඳ සහ නරක යන සංක්ල්ප නිවැරදිව තේරේම් ගත් පුද්ගලය කළ ධර්ම වලින් මිදි සුදු ධර්ම වධන්තේ ය. ප්‍රාණාසාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය, මූසාචාදය, සුරාපානය යනු කළ ආචාර ධර්ම 5 කි. ඒවා තුළන් අධික ලෙස මුදල් ඉපයිය හැකි බව අත්තයි. නමුත් විම ආචාර ධර්මවල හැසිරෙන පුද්ගලය මෙලෙටත් දක්වී පරෙලාව ජීවිතයද අසාර්ථක කර ගත්තේ ය. මේ ගාරාවට අනුව හොඳ ආචාර ධර්මවල හැසිරෙන පුද්ගලය මෙලෙටක් දක්වී පරෙලාව ජීවිතයද අසාර්ථක කර ගත්තේ ය. මේ ගාරාවට අනුව හොඳ ආචාර ධර්මවල හැසිරෙමින් සතුවන් ජීවත්වමට උත්සාහ ගත යුතුයි.

මෙම ගාරාවෙහි වින තුන්වන කාරණාය පාමොප්ප බහුල වීමයි. වියින් අදහස් කරන්නේ සතුටු සිතින් යුත්තව ක්‍රියා කිරීමයි. බුදු දහම උගන්වන යථාරාහ සහන්තේශයද මෙහිදී සැලකිල්ලට ගත යුතුයි. තුතන සමාජය තුළ බොහෝ අර්බුද අධිකිව තිබෙන්නේ ලද දෙයින් සතුටු වීමේ ගුණය හැති කමයි. බුදුරජාණන් වහන්සේගේ මුළු ජීවිතය තුළම දැකිය හැක්කේ මෙම ලද දෙයින් සතුටුවීමේ ගුණයයි. වේරකුදාජාවේ වස්විසීමට වැඩිම කළ බුදුන්වහන්සේට දානයට ලැබුන් අශ්වයින්ට දෙන ආහාරයි. වස් අවසාන වී හික්ෂාන් අමතු බුදුන්වහන්සේ දේශනා කළේ "මහණුනි, හෙට වස් අවසන් වන දිනයයි. අප මෙතනින් යා යුතුයි. අපට වස් ආරාධනා කළ දායක මහතාට දෑන්වා යා යුතුයි." කොතරම් අගනා ප්‍රකාශයක් දී? මෙවතින් ප්‍රකාශ කළ හැක්කේ ලැබුණු දෙයින් සතුටු විය හැකි අයට පමණි.

මේ බක් මාසයයි. අපි මේ මාසය තුළ විවිධ යුතුකම් ඉටු කරමු. ඒ යුතුකම් කරන්නේ ඇපේ වත්කමේ හැටියටයි. සමහර ආයට ඒවායින් සතුටු විය නොහැකිව කරන කථා හෙට අනිද්දාව අසන්නට උගැබේවි. ඒ අය නිතරම අඩුපාඩුකම් සොයන අසත්පුරුෂයේ ය. විවතින් අයට මේ මහ පොලොවම දුන්නත් සතුටු කිරීමට නොහැක. සමහර දෙමාපියන්වරුන්ට තම දරුවන්ගේ සත්කාර වලින් සතුටු විය නොහැක. ඔවුන් කියන්නේ දොලොස් මාසයට යන දිනයේ වත් අපට හොඳට සලකන්න බැරෙනම් මේ දරුවන්ගෙන් වැඩක් හැති බවයි. මෙසේ කියමින් ඔවුන් දකින් ජීවත් වෙයි. නමුත් අඩුපාඩුකම් නොසොයන සත්පුරුෂ

දෙමාපියන් දුරවන්ගෙන් ලබුණු දෙයින් සතුට වී දුරවන්ට ආණ්ඩාද කරති.

මේ අනුව ගිහි පැවිදී අප කාගෙන් අපේක්ෂාව දුක් කෙළවර කොට නිවන් දැකීමයි. එසේනම් තොද පිළිසඳුර, යහපත් ආචාර ධර්ම, සතුටින් පිටත් වීම යන කරණු සිත්ති තබා ගෙන සතුටින් පිටත් වී දුක් කෙළවර කර ගැනීමට උත්සාහවත් වෙමු. අමුත් අවුරුද්දේ ඔබ එසේ කළාත් ඔබ අමුත් මිතිසෙක් වනු ඇතේ.